



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

**AA3 විභාගය - 2018 ජූලි**

**ප්‍රශ්න සහ යෝජිත උත්තර  
විෂය අංක (AA31)**

**මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය  
(FAR)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
අංක 540, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**  
 අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය  
**AA3 විභාගය - 2018 ජූලි**  
**(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය**  
**යෝජිත උත්තර**

**A කොටස**

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.  
 (මුළු ලකුණු 20)

**1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

1. සංසන්දනාත්මකභාවය (Comparability) - පරිශීලකයින්ට අයිතම අතර සමානකම් හා වෙනස්කම් හඳුනාගැනීමට හා අවබෝධ කරගැනීමේ ලක්ෂණය
2. කාලානුරූපීඛව (Timeliness) - ව්‍යාපාරයක තීරණ ගන්නා පුද්ගලයන්ට ඔවුන්ගේ තීරණවලට බලපාන ලෙස තොරතුරු ලබාදීම
3. නිරවද්‍යතාව / විශ්වසනීයත්වය (Verifiability) - නිරූපනය කරන ලද ආර්ථික තොරතුරු මත පරිශීලකයන් තබන විශ්වාසවන්ත බවයි. නිරවද්‍යතාව යනු දැනුවත් හා ස්වාධීන විවිධ නිරීක්ෂකයින්ට නිරූපනය කරන ලද දත්ත පිළිබඳ සම්පූර්ණ එකඟතාවයකට ළඟා නොවූව ද, ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි වීමයි.
4. තේරුම්ගත හැකි බව (Understandability) - අඛණ්ඩව තොරතුරු තේරුම්ගත හැකි ලෙස වර්ගීකරණය කිරීම හා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමයි. ව්‍යාපාර හා ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ සාධාරණ දැනුමක් ඇති අයෙකුට තේරුම්ගත හැකි ලෙස තොරතුරු හොඳින් විශ්ලේෂණය කළ හැකි අයුරින් මූල්‍ය වාර්තා පිළියෙළ කරනු ලබයි.

(ලකුණු 05)

**2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

ව්‍යාපාරික ආකෘතිය තුළ අන්තර්ගත ප්‍රධාන ක්ෂේත්‍ර:

1. ආයතනයේ දැක්ම හා මෙහෙවර
2. උපායමාර්ගික අරමුණු, ප්‍රධාන අවදානම් හා අවස්ථාවන්
3. සංවිධාන ව්‍යුහය, ව්‍යාපාර ක්‍රියාකාරකම් හා ක්‍රියාවලි, ව්‍යාපාරයේ ප්‍රධාන යෙදවුම් හා ප්‍රතිඵල වශයෙන් ලැබෙන නිමැයුම හා ප්‍රතිඵල
4. සියලුම ප්‍රාග්ධන වර්ග 6

සංවිධානමය දළ විශ්ලේෂණය හා බාහිර පරිසරය

සංවිධානමය දළ විශ්ලේෂණය:

- වෙළෙඳපොළ ස්ථානගත කිරීම
- ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථික කොන්දේසි
- තාක්ෂණික වෙනස්වීම්වල බලපෑම්
- ප්‍රධාන ප්‍රමාණාත්මක තොරතුරු
- හිමිකාරත්වය හා මෙහෙයුම් ව්‍යුහය
- මූලික ක්‍රියාකාරකම් හා වෙළෙඳපොළ

බාහිර පරිසරය:

- නිත්‍යානුකූල අවශ්‍යතා හා ප්‍රධාන කොටස්කරුවන්ගේ ඇල්ම
- ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථික තත්ත්වයන්
- වෙළෙඳපොළ බලවේග
- තාක්ෂණික අභියෝගවල බලපෑම
- සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක වන ව්‍යවස්ථාමය හා නියාමනය පරිසරය
- රටේ පවතින දේශපාලන පරිසරය

(ලකුණු 05)

### 3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ධෘතය

කල්බදු වාහන	6,500,000	
අඩු කළා: ක්ෂය	(1,300,000)	5,200,000
ජංගම නොවන වගකීම්:		
කල්බදු ණයහිමියෝ	3,393,483	
ජංගම වගකීම්:		
කල්බදු ණයහිමියෝ	857,558	

2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ උද්ධෘතය

ක්ෂය	1,300,000
කල්බදු පොලී	725,000

පෙරවැඩ:

වර්ෂය	ආරම්භක ප්‍රාග්ධනය	පොලීය 14.5%	ප්‍රාග්ධන ගෙවීම	අවසාන ප්‍රාග්ධනය
1	5,000,000	725,000	748,959	4,251,041
2	4,251,041	616,401	<b>857,558</b>	<b>3,393,483</b>
3	3,393,483	492,055	981,904	2,411,579
4	2,411,579	349,679	1,124,280	1,287,299
5	1,287,299	186,658	1,287,301	-

(ලකුණු 05)

#### 4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

මූල්‍ය කටයුතුවලින් ජනනය වන ශුද්ධ මුදල් ප්‍රවාහයන්:

කොටස් අයදුම්වලදී ලද මුදල්	720,000
ප්‍රතික්ෂේප කළ අතිරික්ත අයදුම්පත් සමග	
ආපසු යැවූ මුදල්	(120,000)
බැංකු ණය	5,000,000
බැංකු ණය ගෙවීම්	(233,865)
දුන් සේවක ණය	(1,000,000)
මූල්‍ය කටයුතුවලින් ජනනය වූ ශුද්ධ මුදල්	<b>4,366,135</b>

(ලකුණු 05)  
(මුළු ලකුණු 20)



**A කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලකුණු 30)

**5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

	<u>2018</u>	<u>2017</u>	
a) දළ ලාභ අනුපාතය	= $\frac{39,000}{127,500} \times 100$	= $\frac{33,800}{105,000} \times 100$	
	= <u><b>30.5%</b></u>	= <u><b>32%</b></u>	1.5 ↓
b) ශුද්ධ ලාභ අනුපාතය	= $\frac{8,020}{127,500} \times 100$	= $\frac{8,130}{105,000} \times 100$	
	= <u><b>6.3%</b></u>	= <u><b>7.7%</b></u>	1.4 ↓
c) ක්ෂණික වත්කම් අනුපාතය	= $(20,470 - 2,680) : 13,200$	= $(26,260 - 11,530) : 17,875$	
	= $17,790 : 13,200$		
	= <u><b>1.34 : 1</b></u>	= <u><b>0.82 : 1</b></u>	
d) ණයගැති එකතු කිරීමේ කාලය	= $\frac{\text{සාමාන්‍ය ණයගැතියෝ} \times 365}{\text{ණයට විකුණුම්}}$		
	= $\frac{14,840 \times 365}{70,125}$	= $\frac{16,560 \times 365}{57,750}$	
	= <u><b>දින 77</b></u>	= <u><b>දින 104.6</b></u>	
e) ණයහිමි ගෙවීමේ කාලය	= $\frac{6,250 \times 365}{55,755}$	= $\frac{7,270 \times 365}{44,856}$	
	= <u><b>දින 40.9</b></u>	= <u><b>දින 59.2</b></u>	

**a) දළ ලාභ අනුපාතිකය (Gross Profit Ratio)**

2017 වර්ෂය සමග සැසඳීමේදී 2018 වර්ෂය සඳහා දළ ලාභ අනුපාතිකය 1.5%ක අඩුවීමක් වාර්තා කරයි. මෙය සමාගම විසින් අය කරනු ලැබූ ලාභ ආන්තිකය අඩුකිරීම නිසා විය හැකිය.

**b) ශුද්ධ ලාභ අනුපාතිකය (Net Profit Ratio)**

සමාගම 2017 වර්ෂයේ දී 7.7%ක ශුද්ධ ලාභ අනුපාතිකයක් වාර්තා කර ඇති අතර 2018දී එය 6.3%ක් පමණි. එය පෙර වර්ෂය හා සංසන්දනය කිරීමේ දී පෙර වර්ෂයට සාපේක්ෂව 1.4%ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙය අඩු ලාභ ආන්තිකය නිසා විය හැකිය. තවද, සලකා බලන වර්ෂ තුළ අනෙකුත් වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් වී නොමැති බවත් මෙය දක්වයි.

c) ක්ෂණික වත්කම් අනුපාතය (Quick Asset Ratio)

2017 වර්ෂය සඳහා ක්ෂණික වත්කම් අනුපාතය 0.82:1 වන අතර 2018 වර්ෂයේ දී එය 1.34:1කි. මෙයින් ක්ෂණික වත්කම් අනුපාතයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය වර්ෂය හා සංසන්දනය කිරීමේදී 2018 අවසන් තොගය 77%කින් අඩුවීමයි.

d) ණයගැනී එකතු කිරීමේ කාලය (Debtors' Collection Period)

ණයගැනී එකතු කිරීමේ කාලය 2017දී දින 104 ක් වූ අතර 2018දී එය දින 77කි. පසුගිය වර්ෂයට සාපේක්ෂව 26%ක වර්ධනයක් පෙන්නුම් කරයි. සමාලෝචනය කරන කාලය තුළ, කාරක ප්‍රාග්ධනය නිසි ලෙස කළමනාකරණය කර ඇත. තවද, ණයට විකුණුම් 22%කින් ඉහළ ගොස් ඇත.

e) ණයහිමි ගෙවීම් කාලය (Creditors Settlement Period)

2017, ණයහිමි ගෙවීම් කාලය දින 59ක් වූ අතර 2018 වර්ෂයේ දී මෙය දින 41කි. එමගින් පෙන්නුම් කරන්නේ සමාගම පෙර වර්ෂයට වඩා දින 18කට කලින් තම ණයහිමියන්ට ගෙවීම් සිදු කරන බවයි. සමාගම මෙසේ දිගටම කලින් ගෙවීම් සිදු කළහොත්, කාරක ප්‍රාග්ධන කළමනාකරණ ගැටලුවලට, විශේෂයෙන් මුදල් ප්‍රවාහ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. කෙසේ වෙතත්, ඒ ආකාරයෙන්ම සමාගම සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ඡේදය තුළ දී ලැබිය යුතු මුදල් කලින් එකතු කරගැනීම ද අප අමතක කළ යුතු නොවේ.

(ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සී/ස සෙවන් රෝසස් සමාගම  
2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

වසරේ ලාභය		3,650,000
ක්ෂය	10,000,000	
ඉවත් කිරීමේ ලාභය / අලාභය	0	10,000,000
කාරක ප්‍රාග්ධනය ගැලපීමට පෙර මෙහෙයුම් ලාභය		13,650,000
තොගයේ වැඩිවීම	(10,200,000)	
වෙළෙඳ ණයගැනියෝ වැඩිවීම	(4,100,000)	
වෙළෙඳ ණයහිමියෝ අඩුවීම	(2,100,000)	(16,400,000)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය කරන ලද මුදල්		(2,750,000)
ආදායම් බදු ගෙවීම		(750,000)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		(3,500,000)
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය		
යන්ත්‍ර විකිණීමෙන් ලද මුදල	4,000,000	4,000,000
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		
ගෙවූ අතුරු ලාභාංශ	(2,000,000)	(2,000,000)
කාලය තුළ ශුද්ධ මුදල් ප්‍රවාහයේ අඩුවීම		(1,500,000)
2017 අප්‍රේල් 01 දිනට මුදල් හා මුදල් සමාන දෑ		5,000,000
2018 මාර්තු 31 දිනට මුදල් සහ මුදල් සමාන දෑ		<b>3,500,000</b>

පෙරවැඩ:

(පෙරවැඩ-01)

වත්කම් ඉවත් කිරීමේ ගිණුම			
වත්කම්	10,000	මුදල්	4,000
		ක්ෂය	6,000
	<u>10,000</u>		<u>10,000</u>

(පෙරවැඩ-02)

ආදායම් බදු			
මුදල්	750	ශේ/ඉ/ගෙ	400
ශේ/ප/ගෙ	100	ලා/ලා	450
	<u>850</u>		<u>850</u>

(ලකුණු 10)

### 7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

a) පිරිසත හා යන්ත්‍රවල ආයු කාලයේ සිදුවන වෙනස් කිරීම ගිණුම්කරණ ඇස්තමේන්තුවෙහි වෙනසක් ලෙස සැලකේ. එමනිසා ගැලපීම අනාගතයෙහි විය හැකි දෙයක් ලෙස කළ යුතුව ඇත.

	(රු. '000)	
පිරිවැය	=	8,000
අඩු කළා: සමුච්චිත ක්ෂය	=	(3,200)
ධාරණ අගය	=	<u>4,800</u> ← වර්ෂ 8 තුළ ක්ෂය
සමුච්චිත ක්ෂය →	$\frac{4,800}{8}$	= 600

2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 600,000/-ක් ක්ෂය ලෙස ගිණුම්ගත කළ යුතුය.

(ලකුණු 04)

b) 1. ප්‍රතිපාදනයක් කළ යුතුය:

- අස්තිත්වය වගකීම යටතේ භාණ්ඩ විකිණීම - වර්තමාන වගකීම
- වගකීම සහිත භාණ්ඩ සඳහා අචන්වැඩියා පිරිවැය - සම්පත් පිටත ගලා යාමක්

අස්තිත්ව වගකීම සඳහා ප්‍රතිපාදනය රු. මිලියන 30 @ 2% → රු. 600,000/-

2. ප්‍රවර්තන වර්ෂයේ බදු බැඳියාවක් ලෙස සලකා 2018 මාර්තු 31 දිනට රුපියල් මිලියන 2ක ආදායම් බදු ප්‍රතිපාදනයක් සිදු කළ යුතුය.

3. මෙය අවිනිශ්චිත වගකීමකි. මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

(ලකුණු 06)

(මුළු ලකුණු 10)

### B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලකුණු 50)

**8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

සී/ස ගෝල්ඩන් පොදු සමාගම

2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත්

විස්තීරණ ආදායම් ප්‍රකාශනය

(රු. '000)

විස්තරය		වටිනාකම
විකුණුම්		545,000
අඩුකළා: විකුණුම් පිරිවැය		(420,000)
දළ ලාභය		125,000
අනෙකුත් ආදායම් (පෙරවැඩ 1)		4,000
		129,000
වියදම්:		
බෙදාහැරීම් (පෙරවැඩ 7)	49,160	
පරිපාලන (පෙරවැඩ 8)	38,047.50	
මූල්‍ය වියදම් (1,350 + 250) (පෙරවැඩ 10)	1600	
අනෙකුත් වියදම් - ඉවත් කිරීමේ අලාභය (පෙරවැඩ 1)	107.50	(88,915)
බදු පෙර ලාභය		40,085
බදු		(9,000)
බදු පසු ලාභය		31,085
අනෙකුත් විස්තීරණ ආදායම් - ප්‍රත්‍යාගණනය		1,500
මුළු විස්තීරණ ආදායම		<b>32,585</b>

(ලකුණු 10)



b)

සී/ස ගෝල්ඩන් පොදු සමාගම

2018 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

		(රු. '000)
විස්තරය		වටිනාකම
<b>වත්කම්</b>		
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසත හා උපකරණ		59,695
<b>ජංගම වත්කම්</b>		
තොගය	30,000	
වෙළෙඳ ලැබිය යුතු දෑ (87,000 - 1,500)	85,500	
අඩුකළා: අඩමාන ණය වෙන් කිරීම (පෙරවැඩ 5)	(1,710)	83,790
අනෙකුත් ලැබිය යුතු දෑ (පෙරවැඩ 9)		1,250
කෙටිකාලීන ආයෝජන		25,000
මුදල් හා මුදල් සමාන දෑ		1,800
<b>මුළු වත්කම්</b>		<b>201,535</b>
<b>ස්කන්ධය හා වගකීම්</b>		
<b>ස්කන්ධය:</b>		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	50,000	
ප්‍රත්‍යාගණන සංචිත	1,500	
රඳවාගත් ඉපැයුම්	39,435	90,935
<b>ජංගම නොවන වගකීම්</b>		
බැංකු ණය	3,750	3,750
<b>ජංගම වගකීම්</b>		
වෙළෙඳ ගෙවිය යුතු දෑ	101,850	
උපචිත වියදම්	800	
බැංකු ණය	1,250	
ගෙවිය යුතු බැංකු ණය පොලී (500 + 250)	750	
ගෙවිය යුතු ආදායම් බදු (පෙරවැඩ 6)	2,200	106,850
		<b>201,535</b>

(ලකුණු 07)

c) සී/ස ගෝලීයව පොදු සමාගම

2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

විස්තරය	සාමාන්‍ය කොටස්	ප්‍රත්‍යාගණන සංචිත	රඳවාගත් ඉපැයීම්	එකතුව
ශේෂය 09/09	50,000	-	13,350	63,350
ඉඩම් ප්‍රත්‍යාගණනය	-	1,500	-	1,500
අතුරු ලාභාංශ	-	-	(5,000)	(5,000)
වසරේ ලාභය	-	-	31,085	31,085
<b>2018.03.31 දිනට ශේෂය</b>	<b>50,000</b>	<b>1,500</b>	<b>39,435</b>	<b>90,935</b>

(ලකුණු 03)

d) සී/ස ගෝලීයව පොදු සමාගම

2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
දේපළ, පිරිසත හා උපකරණවල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	කාර්යාලයීය උපකරණ	එකතුව
2017.04.01 දින ශේෂය	30,000	5,000	28,000	8,000	71,000
එකතු කිරීම්	-	5,500	-	-	5,500
ප්‍රත්‍යාගණනය	1,500	-	-	-	1,500
ඉවත් කිරීම්	-	-	-	(300)	(300)
	<b>31,500</b>	<b>10,500</b>	<b>28,000</b>	<b>7,700</b>	<b>77,700</b>
2017.04.01 දිනට					
සමුච්චිත ක්ෂය	-	4,000	6,000	1,500	11,500
වසරේ ක්ෂය	-	255	5,600	792.50	6,647.50
ඉවත් කිරීම්	-	-	-	(142.5)	(142.5)
	-	<b>4,255</b>	<b>11,600</b>	<b>2,150</b>	<b>18,005</b>
2018 මාර්තු 31 දිනට					
ධාරණ අගය	<b>31,500</b>	<b>6,245</b>	<b>16,400</b>	<b>5,550</b>	<b>59,695</b>

(ලකුණු 05)

පෙරවැඩ:

(පෙරවැඩ -1)

පරිගණක ඉවත් කිරීම

පිරිවැය	300	ක්ෂය	142.5
		අනෙකුත් ලැබිය යුතු දෑ	50
		ලා/ලා	107.5
	<u>300</u>		<u>300</u>

(පෙරවැඩ -2)

ණය ලබාගැනීමේ පිරිවැය ප්‍රාග්ධනිත කිරීම

$$\text{ණය ලබාගැනීමේ පිරිවැය} \rightarrow 5,000 \times 15\% \times 8/12 = \underline{\underline{500}}$$

(පෙරවැඩ -3)

ඉවත් කළ පරිගණක මත ක්ෂය

$$\text{ඉවත්කළ පරිගණක මත} \rightarrow 300,000 \times 10\% \times 4 \frac{9}{12} = \underline{\underline{142.5}}$$

(පෙරවැඩ -4) - ක්ෂය

$$770,000 \times 10\% + (300 \times 10\% \times 9/12) = \underline{\underline{792.5}}$$

$$\text{ගොඩනැගිලි} \rightarrow 5,500 \times 4\% = 200$$

$$\text{අත්පත් කරගත්} \rightarrow 5,500 \times 4\% \times 3/12 = 55$$

255

(පෙරවැඩ -5)

අඩමාණ ණය වෙන් කිරීම

		ශේෂය ඉ/ගෙ	1,150
ශේෂය ප/ගෙ	1,710	ලා/ලා	560
	<u>1,710</u>		<u>1,710</u>
			1,710

(පෙරවැඩ -6)

ආදායම් බදු ගිණුම

මුදල්	8,800	ශේෂය ඉ/ගෙ	2,000
ශේෂය ප/ගෙ	2,200	ලා/ලා	9,000
	<u>11,000</u>		<u>11,000</u>

(පෙරවැඩ -7) - බෙදාහැරීමේ වියදම්

ශේෂ පත්‍රය	41,500
බොල්ණය	1,500
අඩමාණ ණය වෙන් කිරීම	560
මෝටර් වාහන ක්ෂය (28,000/5)	5,600
	<u>49,160</u>

(පෙරවැඩ -8) - පරිපාලන වියදම්

ශේෂ පත්‍රය	37,000
ක්ෂය - ගොඩනැගිලි	255
- කාර්යාලයීය උපකරණ	792.5
	<u>38,047.5</u>

(පෙරවැඩ -9) - අනෙකුත් ලැබිය යුතු දෑ

කොම්පියුටර් විකුණුම්	50
ආයෝජන ආදායම	1,200
	<u>1,250</u>

(පෙරවැඩ -10) - ණය පොලී

මූල්‍ය වියදම් (ණය පොලී) =  $5,000 \times 15\% \times 4/12$   
= 250

(මුළු ලකුණු 25)

## 9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A) a) කීර්තිනාමය ගණනය කිරීම

ආයෝජනය	20,000
පාලනය කළ නොහැකි හිමිකම (NCI)	5,000
ශුද්ධ වත්කම් (20,000 + 1,200)	<u>(21,200)</u>
කීර්තිනාමය	<u><b>3,800</b></u>

(ලකුණු 05)

b)

සී/ස මෙගා ට්‍රේඩින් සමාගම

2018 මාර්තු 31 දිනට

ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසත හා උපකරණ (60,000 + 15,000 - 1,500) (පෙරවැඩ-1)		73,500
ක්ෂය (12,000 + 6,000 - 100) (පෙරවැඩ-2)		(17,900)
		55,600
කීර්තිනාමය		3,800
ජංගම වත්කම්:		
නොග (15,100 + 18,000 - 50) (පෙරවැඩ-3)	33,050	
වෙළෙඳ ලැබිය යුතු දෑ (40,250 + 10,500 - 25)	50,725	83,775
		<u><b>143,175</b></u>
ස්කන්ධය:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	78,000	
රඳවාගත් ලාභ	10,010	88,010
පාලනය කළ නොහැකි ඇල්ම (NCI)		5,690
ජංගම නොවන වගකීම්:		93,700
බැංකු ණය		10,600
ජංගම වගකීම්:		
වෙළෙඳ ගෙවිය යුතු දෑ (15,100 + 10,500 - 25)	25,575	
බැංකු ණය	4,800	
බැංකු අයිතව	8,500	38,875
		<u><b>143,175</b></u>

පෙරවැඩ:

(පෙරවැඩ-1) - වත්කම් ඉවත් කිරීමේ ලාභ ගිණුම

පිරිවැය	2,500	ක්ෂය	1,000
ලා/ලා	1,500	මුදල්	3,000
	<u>4,000</u>		<u>4,000</u>

(පෙරවැඩ-2) - අතිරික්ත ක්ෂය

$$500 \times 20\% = 100$$

(පෙරවැඩ-3) - උපලබ්ධි නොවූ ලාභ

TT සමාගම → MT සමාගම

$$(600,000 / 120) \times 20 \rightarrow 100,000 / 2 \rightarrow 50,000$$

ඒකාබද්ධ රඳවාගත් ලාභය

උපලබ්ධි නොවූ ලාභය ඉවත් කිරීම	1,500	ශේෂය ඉ/ගෙ	8,750
උපලබ්ධි නොවූ ලාභ	40	අතිරික්ත ක්ෂය	80
ශේෂය ප/ගෙ	10,010	TT සමාගමේ ලාභය	2,720
	<u>11,550</u>		<u>11,550</u>

පාලනය කළ නොහැකි ඇල්ම ගිණුම

උපලබ්ධි නොවූ ලාභ	10	ශේෂය ඉ/ගෙ	5,000
රඳවාගත් ලාභය	5,690	අතිරික්ත ක්ෂය	20
		TT සමාගමේ ලාභය	680
	<u>5,700</u>		<u>5,700</u>

(ලකුණු 14)

(B) තෝලන අනුපාතය (Gearing Ratio)

- වර්ෂය තුළ අලුත් ණය ලබාගැනීම
- වර්ෂය තුළ ණයකර නිකුත් කිරීම

යෙදූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය (ROCE)

- වර්ෂය තුළ පිරිවැටුම අඩුවීම
- වර්ෂය තුළ වියදම් වැඩිවීම
- වර්ෂය අවසානයේ දී තොගයේ අඩුවීම
- වර්ෂය තුළ නව කොටස් නිකුතුව
- අලුතෙන් ණය ලබාගැනීම
- ණයහිමියන්ට ඇති වගකීම අඩුවීම

වත්කම් පිරිවැටුම් අනුපාතය (Assets Turnover Ratio)

- වර්ෂය තුළ දී ප්‍රධාන ස්ථාවර වත්කම් ඉවත් කිරීම
- අවසාන තොගය අඩුවීම
- වර්ෂය තුළ විකුණුම් වැඩිවීම
- වර්ෂය අවසානයේ දී අතැති මුදල් හා බැංකුවේ ඇති මුදල්වල අඩුවීම

(ලකුණු 06)

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය.


---

***Notice :***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2018 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

*All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)*